



දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
 வாழ்வின்றமுச்சி அபிவிருத்தி திணைக்களம்
 Department of Divineguma Development

24/4, කාස්ල් වීදිය, කොළඹ -08.
 24/4, காசல் வீதி, கொழும்பு
 24/4, Castle street, Colombo - 08.

දිව්නැගුම වකුලේඛ අංක 07/2014

සියළුම දිව්නැගුම ප්‍රජාමූල බැංකු කළමනාකරුවන් වෙත,

දිව් නැගුම සහන අරුණ

හැඳින්වීම :- ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් මේ වන විට දිව්නැගුම ප්‍රජා මූල බැංකු හා බැංකු සමිති මගින් ලබාදෙනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් වලට අමතර වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන ණය ක්‍රමයක් ලෙස “දිව්නැගුම සහන අරුණ” ගරු ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. දිව්නැගුම ප්‍රතිලාභීන් වෙනුවෙන් මෙම ණය මුදල ලබා දීමට අපේක්ෂා කෙරේ.

01. ණය සඳහා හිමිකම් ලබන්නන් :-

දිව්නැගුම ප්‍රතිලාභීන් මෙම ණය මුදල ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

02. ණය ලබා දීමට අපේක්ෂිත කාර්යයන් :-

1. පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා.
2. ප්‍රතිලාභීන් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිවල ද්‍රව්‍ය මිලදී ගැනීම්, මූලික උපකරණ මිලදී ගැනීම් හා ශ්‍රමය සඳහා වන ගෙවීම් වැනි කටයුතු.
3. ණය මුදලක් පියවීම සඳහා.
4. හදිසි අවශ්‍යතාවයක් සඳහා.

03. ලබාදෙනු ලබන මුදල් සීමාව :-

මේ යටතේ ලබා දිය හැකි අවම ණය මුදල රු.5,000/- ක් වන අතර, උපරිම සීමාව රු.50,000/-ක් වේ. පාරිභෝගික අවශ්‍යතා සඳහා ලබාදිය හැකි මුදල රු.5,000/- කට සීමා වේ. අනෙකුත් ණය වර්ග සඳහා රු. 50,000/-ක උපරිමයක් දක්වා ණය ලබාදිය හැකිය.

04. වාර්ෂික පොලී අනුපාතය හා ආපසු ගෙවීම් කාලය

1. වාර්ෂික පොලී අනුපාතය 4% කි.
2. පාරිභෝගික ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව වාරික 24 කින් අයකර ගත යුතුය.
3. ජීවනෝපාය සංවර්ධන ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව සමාන වාරික වලින් අදාල ණය මුදල අයකරගත යුතුය.
4. ණය ලබා ගැනීම සඳහා වයස සීමාවක් නැත.

	අධ්‍යක්ෂ ජනරාල් பணிப்பாளர் தலமையதிபதி Director General	අධ්‍යක්ෂ (පාලන) பணிப்பாளர் (நிர்வாகம்) Director (Administration)	ප්‍රධාන ගණකාධිකාරී பிரதான கணக்காளர் Chief Accountant	කාර්යාලය அலுவலகம் Office
දුරකථන/ தொலைபேசி/Telephone:	011-2669703	011- 2669700	011-2685888	011-2669725
ෆැක්ස්/ தொலைமடல்/Fax:	011-2669709	011-2678203	011-2695579	011-2669725
ඊ-මේල්/ மின்னஞ்சல்/E-Mail:	gddivineguma@gmail.com	hrddvineguma@gmail.com	divinegumaacbranch@gmail.com	

05. වෙනත් කරුණු :-

1. ණය සංරක්ෂණ හා සමූහ සංරක්ෂණ සඳහා දිවිනැගුම සහන ණය අදාල කරගත යුතු නොවේ.
2. සාමාන්‍ය ණය නිකුත් කිරීමේදී කොටස් ගිණුමේ හා කණ්ඩායම් ගිණුමේ පවත්වාගත යුතු ශේෂ මේ සඳහා අදාල කරගත යුතු නොවේ.
3. මේ යටතේ ලබාදෙනු ලබන පාරිභෝගික ණය දැනට ක්‍රියාත්මක වන පාරිභෝගික ණය ක්‍රමයට අමතරව වේ.
4. ඉහත අංක 02 හි හඳුන්වාදී ඇති ණය අතුරින් පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා වන ණය වර්ගයට අමතරව තවත් එක් ණය වර්ගයක් පමණක් ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හිමිකම් ඇත.

06. ණය අනුමත කිරීම.

1. මේ සමඟ ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රය අනුව ණය ඉල්ලුම් කිරීමට ප්‍රතිලාභීන් දැනුවත් කළ යුතුය.
2. අදාල ණය ඉල්ලුම්පත්‍ර බැංකුව වෙත ලද පසු කළමනාකරුගේ අනුමැතිය මත ණය නිදහස් කිරීමට කටයුතු කළ යුතුය.
3. දිවිනැගුම සහනාධාර ප්‍රතිලාභීන්ට මෙම ඉල්ලුම්පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි දිවිනැගුම සංවර්ධන නිලධාරීන් වෙත ප්‍රමාණවත් අයදුම්පත් සංඛ්‍යාවක් ලබා දීමට කටයුතු කළ යුතුවේ.
4. දිවිනැගුම සංවර්ධන නිලධාරීන් විසින් බැංකු සාමාජිකයෙකු බවට ලබා දෙන නිර්දේශය මත ණය මුදල ලබා දීමට කටයුතු කළ යුතු වේ.

07. ක්‍රියාත්මක කරන කාල පරාසය :-

- | | |
|--------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (i) ප්‍රතිලාභීන් දැනුවත් කිරීම | :- 2014/08/25 දින සිට ණය ඉල්ලුම්පත්‍ර ලබා ගැනීම |
| (ii) ණය නිකුත් කිරීම | :- 1. පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා වන ණය අයදුම්පත් කළ දිනයේම ණය නිකුත් කිරීමට කටයුතු කළ යුතුවේ.
2. අනෙකුත් ණය අයදුම්පත් ලැබී දින 03 ක් ඇතුළත ණය නිකුත් කිරීමට කටයුතු කළ යුතුවේ. |

08. ප්‍රගතිය වාර්තා කිරීම :-

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රගතිය මේ සමඟ අමුණා ඇති ආකෘති පත්‍ර අංක 02 පරිදි සම්පූර්ණ කර දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිතිය මගින් කලාප අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වෙත සෑම මසක් අවසානයේදීම ලබාදිය යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබගේ විශේෂ අවධානය යොමු කරන ලෙස ද වැඩිදුරටත් දන්වමි.



ආර්.රණවක .කේ.ඒ.ඒ.
අධ්‍යක්ෂ ජනරාල්,
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව.
පිටපත් :-

1. සියළුම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්.
2. ලේකම්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.
3. ලේකම්, මුදල් අමාත්‍යාංශය.
4. දිවිනැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්.
5. දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්.
6. ප්‍රාදේශීය ලේකම්වරුන්.
7. සහකාර කොමසාරිස්වරුන්.
8. සියළුම දිස්ත්‍රික් දිවිනැගුම නිලධාරීන්.
9. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියළුම අධ්‍යක්ෂවරුන්.
10. දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරුවන්.
11. දිවිනැගුම ප්‍රජා මූල සංවිධානයන්.
12. ප්‍රධාන අභ්‍යන්තර විගණක.